



கிளை கிளை அவர்கள்
முழுப் பதிப்புரிமையுடையது
All Rights Reserved

ଓিলান্স অৱৰ প্ৰয়োগ কৰিবলৈ একত্ৰিত কৰিবলৈ অন্ধাৰে
প্ৰয়োগ কৰিবলৈ কৰিবলৈ কৰিবলৈ কৰিবলৈ কৰিবলৈ কৰিবলৈ
Department of Education - Western Province Department of E
ওৱেন্টি অৱৰ প্ৰয়োগ আৰু প্ৰয়োগ কৰিবলৈ কৰিবলৈ কৰিবলৈ
কৰিবলৈ কৰিবলৈ কৰিবলৈ কৰিবলৈ কৰিবলৈ কৰিবলৈ
Department of Education - Western Province Department of E
ওৱেন্টি অৱৰ প্ৰয়োগ আৰু প্ৰয়োগ কৰিবলৈ কৰিবলৈ কৰিবলৈ
কৰিবলৈ কৰিবলৈ কৰিবলৈ কৰিবলৈ কৰিবলৈ
Department of Education - Western Province Department of E

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව
‘මෝල මාකාණක් කළුවිත තිශ්‍යකාලීන ව්‍යුහ
Department of Education - Western Province

**වර්ෂ අවසාන ඇගයීම
ஆண்டிறுதி மதிப்பீடு - 2019
Year End Evaluation**

ஞெக்ஸீய தரம் Grade	09	விதியை பாடம் Subject	கணிதம்	பதினாறு வினாத்தாள் Paper	I ,II	காலை காலம் Time	பேர் 02 பேர்
--------------------------	----	----------------------------	--------	--------------------------------	-------	-----------------------	--------------

නම : විභාග අංකය :

I කොටස


සැලකිය යුතුයි :

- 01 සිට 20 තෙක් ප්‍රශ්න සියලුව ම මෙම පත්‍රයේ ම පිළිතුරු සපයන්න.
 - එක් ප්‍රශ්නයකට ලකුණු 02 බැංකීන් හිමි වේ.

(1) පෙරාදු පදය $T_n = 2n - 5$ වූ සංඛ්‍යා රටාවේ 8 වන පදය සොයන්න.

(2) 1010 දේ ද්විමය සංඛ්‍යාව දහගේ පාදයට හරවන්න.

(3) රුප සටහනේ දක්වෙන බද්ධ කෝණ යුගලයක් නම් කරන්න.



(4) සාධක පිළිබඳ දැනුම හා එතයෙන් අගය සොයන්න.


$$102.5^2 - 2.5^2$$

(5) අත් ඔරලෝසුවක් රු. 900 කට විකිණීමෙන් වෙළෙන්දෙකු 25% ක අලාහයක් ලබුවේ නම් අත් ඔරලෝසුව ගත් මිල සොයන්න.

$$(6) \quad \text{විසඳන්න.} \quad \frac{y - 5}{2} = 3$$

(7) සුඛ කරන්න. $\frac{2}{3}$ හෝ $\frac{6}{7}$

(8) රුපයේ දක්වෙන්නේ අනුපූරක කේත් යුගලයක් නම් x හි අය සොයන්න.




(9) සහ මීටර් 1.5 ක් ලිවරවලින් කොපමණද?


(10) 200.85 සංඛ්‍යාව ආසන්න පළමු දශමස්ථානයට වටයන්න.

(11) (10 - 19), (20 - 29) අඩි පන්ති ප්‍රාන්තරවල කරම කිය ද?

(12) ABC ත්‍රිකේත්‍රයේ වර්ගඑලය 25cm^2 ක් වේ.
එහි උම්බ උස වන h හි අය සොයන්න.



(13) දී ඇති වෙන් රුපයේ $A \cap B$ මගින්
නිරුපණය වන පෙදෙස අදුරු කර දක්වන්න.




(14) $a = \frac{bx}{c-d}$ සූත්‍රයේ b උක්ත කරන්න.

To download past papers visit
www.vajirapani.blogspot.com

(15) අනුමැණය $\frac{2}{3}$ වූ ද අන්ත්‍රාධින්චිය -1 වූ ද ශ්‍රීතයේ සම්කරණය ලියන්න.


- (16) S සිට PQ හා QR රේඛාවලට ඇති ලම්බ දුර සමාන නම්,

$P\hat{Q}S$ හා $R\hat{Q}S$ අතර සම්බන්ධකාවය ලියන්න.




- (17) සහකාහ හැඩිති හාර්තනයක පතුලේ වර්ගාලය 25cm^2 ක් වේ. එහි ධාරිතාව 200 ml නම් හාර්තනයේ උස සොයන්න.


- (18) AB හා CD සරල රේඛා දෙක සමාන්තර වීමට නම්,
 x මගින් දැක්වෙන කෝණයෙහි අගය කුමක් විය යුතු ද?



- (19) රුපයේදී ඇති දත්ත ඇශ්‍රෙරන් x හි අගය සොයන්න.



- (20) A හා B නම් ලක්ෂා දෙකකට සමදුරින් පිහිටි ලක්ෂාක
පථය PQ රේඛාව මගින් දක්වේ. එම පථය කුමන
ර්ජාමිතික නමකින් හැදින්වේ ද?




To download past papers visit
www.vajirapani.blogspot.com


II කොටස

- පළමු ප්‍රශ්නයටත් තවත් ප්‍රශ්න හතරකට පමණක් පිළිතුරු සපයන්න.
- පළමු ප්‍රශ්නයට ලක්ෂණ 16 ක් ද අනෙක් ප්‍රශ්න සඳහා එක් ප්‍රශ්නයකට ලක්ෂණ 11 බැහින් ද හිමි වේ.

- (1) (a) එමති කාමරයේදී තල රුපවල වර්ගඑලය පාඩම යටතේ ඔබ සිදුකරන ලද වෘත්තයක වර්ගඑලය සෙවීමේ ක්‍රියාකාරකම ඇසුරින් පහත දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
- එම ක්‍රියාකාරකම සඳහා අවශ්‍ය මූලික තල රුපය අදින්න.
 - එම තල රුපය කේතුළු බණ්ඩවලට කපා වෙන් කරගෙන අලවා ගත් දෙවන තල රුපය නම් කරන්න.
 - එම තල රුප දෙකෙහි වර්ගඑලය පිළිබඳව ඔබ කල නිශ්චලනය කුමක් ද?
 - එහි දී ඔබ වෘත්තයක වර්ගඑලය සඳහා ලබාගත් සූත්‍රය π හා r ඇසුරෙන් ලියා දක්වන්න.
 - එම සූත්‍රය හාවිතයෙන් අරය 7cm වූ වෘත්තයක වර්ගඑලය ගණනය කරන්න. ($\pi = \frac{22}{7}$ ලෙස යොදාගන්න.)
 - රුපයේ දැක්වෙන සමවතුරසයේ වර්ගඑලය 196cm^2 නම්,
 - එම වෘත්තයේ අරය කොපමණ ද?
 - දක්වා ඇති රුපයේ අංශරු කර ඇති කොටසේ වර්ගඑලය සෞයන්න.



- (b) A, B හා C නම් ස්ථාන කිෂේක පිහිටීම දැක්වීම සඳහා අදින ලද දළ රුප සටහනක් මෙහි දැක්වේ.
- A සිට B හි දිගාගය කොපමණ ද?
 - B සිට C හි දිගාගය කොපමණ ද?
 - 1cm කින් 50km ක් දැක්වෙන පරිමාණයට අනුව AB හා BC දුර ප්‍රමාණ පරිමාණ රුපයක දැක්වීමට ගත යුතු දිග ප්‍රමාණ ලියා දක්වන්න.





- (2) $y = -3x + 1$ ශ්‍රීතයේ ප්‍රස්ථාරය ඇදීමට සැකසු අසම්පූර්ණ අගය වශුවක් පහත දැක්වේ.


x	-2	-1	0	1	2
y	4	1	-5

- වැළැවූ හිස්තැන් පුරවන්න.
- සුදුසු බණ්ඩාක තලයක ඉහත ශ්‍රීතයේ ප්‍රස්ථාරය අදින්න.
- ඉහත බණ්ඩාක තලය මත $y = 4$ රේඛාව ඇද දක්වන්න.
- ශ්‍රීතය හා $y = 4$ රේඛාව ජේදනය වන ලක්ෂණයේ බණ්ඩාකය ලියන්න.
- $y = -3x + 1$ සරල රේඛාවට සමාන්තර වූ ද අන්ත්බණ්ඩය -2 ද වූ සරල රේඛාවේ සම්කරණය ලියා දක්වන්න.

- (3) (a) (i) $\frac{25}{8}$ මිගු සංඛ්‍යාවක් ලෙස ලියන්න.
- (ii) $\frac{2}{3} \times \left(\frac{4}{5} + \frac{1}{2} \right)$ සූල් කර පිළිතුර සරලම ආකාරයෙන් දක්වන්න.
- (b) පියෙක් තමා සතු ඉඩමෙන් $\frac{1}{4}$ ක් පුතාට දුන් අතර ඉතිරියෙන් $\frac{1}{2}$ ක් රු. 300 000 කට අලේවී කරන ලදී.
- (i) පුතාට දුන් පසු ඉතිරි ඉඩම් කොටස කොපමෙන් ද?
- (ii) විශ්වාසු ඉඩම් ප්‍රමාණය මුළු ඉඩමෙන් කවර හාගයක් ද?
- (iii) මුළු ඉඩමේ වට්නාකම සෞයන්න.
- (4) සරල දාරය හා කවකුව පමණක් හාවිත කරමින් නිරමාණ රේඛා පැහැදිලිව දක්වමින් පහත නිරමාණ එකම රුපයක දක්වන්න.
- (i) $AB = 7\text{cm}$ ක් වන පරිදි AB සරල රේඛාව අදින්න.
- (ii) $\hat{BAC} = 60^\circ$ වන සේ \hat{BAC} නිරමාණය කරන්න.
- (iii) $AC = 5\text{ cm}$ වන සේ ABC ත්‍රිකෝණය සම්පූර්ණ කරන්න. BC දිග මැනී ලියන්න.
- (iv) \hat{BAC} හි කේත් සමවිශේෂකය නිරමාණය කරන්න.
- (v) A හා B ලක්ෂා දෙකට සම දුරින් වලනය වන ලක්ෂා පථය අදින්න.
- (vi) ඉහත iv හා v පථයන් දෙක හමුවන ලක්ෂා X ලෙස තම් කරන්න.
- (5) (a) (i) $\frac{2y}{5} + \frac{y}{10}$ සූල් කර පිළිතුර සරල ම ආකාරයෙන් දක්වන්න.
- (ii) $(a+3)(a-1)$ ප්‍රකාරණය කර සූල් කරන්න.
- To download past papers visit
www.vajrapani.blogspot.com
- (b) පාසල්, පොත්හලට ගිය ශිෂ්‍යයෙක් පැන්සල් 3 ක් හා පැන් 2 ක් රු. 66 කට මිලදී ගත්තේ ය. පැන්සල් 3 ක හා පැන් 2 ක මිල ගණන් අතර වෙනස රු. 6 ක් බව පොත්හලේ හිමිකරු පවසන ලදී.
- (i) පැන්සලක මිල රු. x ද පැනක මිල රු. y ද ලෙස ගෙන සමගාමී සම්කරණ යුගලයක් ගොඩනගන්න.
- (ii) ඉහත සමගාමී සම්කරණ යුගල විසඳීමෙන් පැන්සලක හා පැනක මිල වෙන වෙනම සෞයන්න.
- (6) (a) පහත රුප සටහන්වල දී ඇති දත්ත අනුව අසා ඇති ප්‍රශ්නවලට පිළිතුර සපයන්න.

(i) x හා y සෞයන්න.(ii) a හා b සෞයන්න.

- (b) රුපයේ දී ඇති තොරතුරු අනුව,
- AC දිග ගණනය කරන්න.
 - BE දිග ගණනය කරන්න.




- (7) (a) දක්වා ඇති වෙන් රුපය ඔබේ පිළිතුරු පත්‍රයේ පිටපත් කරගෙන පහත දැක්වන තොරතුරු එයට ඇතුළත් කරන්න.

$$\varepsilon = \{ 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 \}$$

$$A = \{ 4, 6, 8, 9 \}$$

$$B = \{ 4, 8 \}$$



- (b) මල්ලක සර්වසම රතුපාට බෝල 4 ක් ද නිල්පාට බෝල 3 ක් ද කොළ පාට බෝල 5 ක් ද ඇත. අහැළු ලෙස මෙම මල්ලෙන් බෝලයක් ඉවත්ව ගනු ලැබේ.

- නිල් පාට බෝලයක් ලැබීමේ සම්භාවිතාව සොයන්න.

- රතු පාට බෝලයක් තොලුවීමේ සම්භාවිතාව සොයන්න.

- (c) ආමාන්තර පන්ති ඇති පාසලක 9 ග්‍රෑන්ටල සිසුන් 188 ක් ඉංග්‍රීසි විෂයට ලබාගත් ලකුණු ඇතුළත් ව්‍යාප්තියක් පහත දැක්වේ.

ලකුණු පන්ති ප්‍රාන්තරය	සිසුන් ගණන (සංඛ්‍යාතය)
0 - 8	15
9 - 17	18
18 - 26	20
27 - 35	40
36 - 44	41
45 - 53	30
54 - 62	24
	188

To download past papers visit
www.vajirapani.blogspot.com

- මෙම දත්තවල පරාසය සොයන්න.
- මෙම සංඛ්‍යාත ව්‍යාප්තියේ මාත පන්තිය සොයන්න.
- මෙම සංඛ්‍යාත ව්‍යාප්තියේ මධ්‍යස්ථාන පන්තිය සොයන්න.